

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාණික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

සාමාන්‍ය සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වනර්මාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
1	27.00	27.00
2	35.00	35.00
3	45.00	45.00
4	56.00	55.00
5	66.00	66.00
6	77.00	76.00
7	87.00	86.00
8	90.00	90.00
9	97.00	97.00
10	104.00	104.00
11	111.00	111.00
12	117.00	116.00
13	123.00	123.00
14	130.00	130.00
15	136.00	135.00
16	141.00	140.00
17	148.00	147.00
18	153.00	152.00
19	160.00	159.00
20	165.00	164.00
21	172.00	171.00
22	177.00	176.00
23	184.00	183.00
24	190.00	189.00
25	197.00	195.00
26	202.00	201.00
27	209.00	208.00
28	214.00	213.00
29	221.00	220.00
30	228.00	227.00
31	233.00	232.00
32	240.00	239.00
33	245.00	244.00
34	252.00	251.00
35	257.00	256.00
36	264.00	263.00
37	270.00	268.00
38	277.00	275.00
39	282.00	280.00
40	289.00	287.00
41	294.00	292.00
42	301.00	299.00
43	306.00	304.00
44	313.00	311.00

ගාස්තු අවස්ථාව	වනර්මාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
45	318.00	317.00
46	325.00	323.00
47	330.00	329.00
48	337.00	336.00
49	343.00	341.00
50	350.00	348.00
51	355.00	353.00
52	362.00	360.00
53	367.00	365.00
54	374.00	372.00
55	381.00	379.00
56	386.00	384.00
57	393.00	391.00
58	398.00	396.00
59	405.00	403.00
60	410.00	408.00
61	416.00	413.00
62	421.00	419.00
63	428.00	425.00
64	433.00	431.00
65	440.00	438.00
66	445.00	443.00
67	452.00	450.00
68	457.00	455.00
69	464.00	462.00
70	470.00	467.00
71	477.00	474.00
72	482.00	479.00
73	489.00	486.00
74	494.00	491.00
75	499.00	496.00
76	506.00	503.00
77	511.00	509.00
78	518.00	515.00
79	523.00	521.00
80	530.00	528.00
81	536.00	533.00
82	543.00	540.00
83	548.00	545.00
84	555.00	552.00
85	560.00	557.00
86	567.00	564.00
87	572.00	569.00
88	579.00	576.00

ගාස්තු අවස්ථාව	වනර්මාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
89	584.00	581.00
90	591.00	588.00
91	597.00	593.00
92	603.00	600.00
93	609.00	605.00
94	616.00	612.00
95	621.00	617.00
96	628.00	624.00
97	633.00	630.00
98	638.00	635.00
99	645.00	642.00
100	650.00	647.00
101	657.00	654.00
102	663.00	659.00
103	670.00	666.00
104	675.00	671.00
105	682.00	678.00
106	687.00	683.00
107	694.00	690.00
108	699.00	695.00
109	706.00	702.00
110	711.00	707.00
111	718.00	714.00
112	723.00	720.00
113	730.00	726.00
114	736.00	732.00
115	743.00	739.00
116	748.00	744.00
117	755.00	751.00
118	760.00	756.00
119	765.00	761.00
120	772.00	768.00
121	777.00	773.00
122	784.00	780.00
123	790.00	785.00
124	797.00	792.00
125	802.00	797.00
126	809.00	804.00
127	814.00	809.00
128	821.00	816.00
129	826.00	822.00
130	833.00	828.00
131	838.00	834.00
132	845.00	841.00

ගාස්තු අවස්ථාව	වනර්මාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
133	850.00	846.00
134	857.00	853.00
135	863.00	858.00
136	870.00	865.00
137	875.00	870.00
138	882.00	877.00
139	887.00	882.00
140	892.00	887.00
141	899.00	894.00
142	904.00	899.00
143	911.00	906.00
144	917.00	912.00
145	924.00	918.00
146	929.00	924.00
147	936.00	931.00
148	941.00	936.00
149	948.00	943.00
150	953.00	948.00
151	960.00	955.00
152	965.00	960.00
153	972.00	967.00
154	977.00	972.00
155	984.00	979.00
156	990.00	984.00
157	997.00	991.00
158	1002.00	996.00
159	1009.00	1003.00
160	1014.00	1008.00
161	1021.00	1015.00
162	1026.00	1020.00
163	1031.00	1026.00
164	1038.00	1033.00
165	1044.00	1038.00
166	1050.00	1045.00
167	1056.00	1050.00
168	1063.00	1057.00
169	1068.00	1062.00
170	1075.00	1069.00
171	1080.00	1074.00
172	1087.00	1081.00
173	1092.00	1086.00
174	1099.00	1093.00
175	1104.00	1098.00
176	1111.00	1105.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාණික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

සාමාන්‍ය සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	ව්‍යවස්ථාපිත ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
177	1117.00	1110.00
178	1124.00	1117.00
179	1129.00	1123.00
180	1136.00	1129.00
181	1141.00	1135.00
182	1148.00	1142.00
183	1153.00	1147.00
184	1158.00	1152.00
185	1165.00	1159.00
186	1170.00	1164.00
187	1177.00	1171.00
188	1183.00	1176.00
189	1190.00	1183.00
190	1195.00	1188.00
191	1202.00	1195.00
192	1207.00	1200.00
193	1214.00	1207.00
194	1219.00	1212.00
195	1226.00	1219.00
196	1231.00	1225.00
197	1238.00	1231.00
198	1244.00	1237.00
199	1250.00	1244.00
200	1256.00	1249.00
201	1263.00	1256.00
202	1268.00	1261.00
203	1275.00	1268.00
204	1280.00	1273.00
205	1287.00	1280.00
206	1292.00	1285.00
207	1297.00	1290.00
208	1304.00	1297.00
209	1310.00	1302.00
210	1317.00	1309.00
211	1322.00	1315.00
212	1329.00	1321.00
213	1334.00	1327.00
214	1341.00	1334.00
215	1346.00	1339.00
216	1353.00	1346.00
217	1358.00	1351.00
218	1365.00	1358.00
219	1370.00	1363.00
220	1377.00	1370.00

ගාස්තු අවස්ථාව	ව්‍යවස්ථාපිත ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
221	1383.00	1375.00
222	1390.00	1382.00
223	1395.00	1387.00
224	1402.00	1394.00
225	1407.00	1399.00
226	1414.00	1406.00
227	1419.00	1411.00
228	1424.00	1417.00
229	1431.00	1423.00
230	1437.00	1429.00
231	1444.00	1436.00
232	1449.00	1441.00
233	1456.00	1448.00
234	1461.00	1453.00
235	1468.00	1460.00
236	1473.00	1465.00
237	1480.00	1472.00
238	1485.00	1477.00
239	1492.00	1484.00
240	1497.00	1489.00
241	1504.00	1496.00
242	1510.00	1501.00
243	1517.00	1508.00
244	1522.00	1513.00
245	1529.00	1520.00
246	1534.00	1526.00
247	1541.00	1532.00
248	1546.00	1538.00
249	1551.00	1543.00
250	1558.00	1550.00
251	1564.00	1555.00
252	1570.00	1562.00
253	1576.00	1567.00
254	1583.00	1574.00
255	1588.00	1579.00
256	1595.00	1586.00
257	1600.00	1591.00
258	1607.00	1598.00
259	1612.00	1603.00
260	1619.00	1610.00
261	1624.00	1615.00
262	1631.00	1622.00
263	1637.00	1628.00
264	1644.00	1634.00

ගාස්තු අවස්ථාව	ව්‍යවස්ථාපිත ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
265	1649.00	1640.00
266	1656.00	1647.00
267	1661.00	1652.00
268	1668.00	1659.00
269	1673.00	1664.00
270	1680.00	1671.00
271	1685.00	1676.00
272	1690.00	1681.00
273	1697.00	1688.00
274	1703.00	1693.00
275	1710.00	1700.00
276	1715.00	1705.00
277	1722.00	1712.00
278	1727.00	1718.00
279	1734.00	1724.00
280	1739.00	1730.00
281	1746.00	1737.00
282	1751.00	1742.00
283	1758.00	1749.00
284	1764.00	1754.00
285	1770.00	1761.00
286	1776.00	1766.00
287	1783.00	1773.00
288	1788.00	1778.00
289	1795.00	1785.00
290	1800.00	1790.00
291	1807.00	1797.00
292	1812.00	1802.00
293	1817.00	1807.00
294	1824.00	1814.00
295	1830.00	1820.00
296	1837.00	1826.00
297	1842.00	1832.00
298	1849.00	1839.00
299	1854.00	1844.00
300	1861.00	1851.00
301	1866.00	1856.00
302	1873.00	1863.00
303	1878.00	1868.00
304	1885.00	1875.00
305	1890.00	1880.00
306	1897.00	1887.00
307	1904.00	1894.00
308	1911.00	1901.00

ගාස්තු අවස්ථාව	ව්‍යවස්ථාපිත ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
309	1917.00	1906.00
310	1924.00	1913.00
311	1929.00	1918.00
312	1936.00	1925.00
313	1941.00	1930.00
314	1948.00	1937.00
315	1955.00	1944.00
316	1960.00	1949.00
317	1967.00	1956.00
318	1972.00	1961.00
319	1979.00	1968.00
320	1984.00	1973.00
321	1991.00	1980.00
322	1998.00	1987.00
323	2004.00	1993.00
324	2010.00	1999.00
325	2016.00	2005.00
326	2023.00	2012.00
327	2028.00	2017.00
328	2035.00	2024.00
329	2040.00	2029.00
330	2047.00	2036.00
331	2054.00	2043.00
332	2059.00	2048.00
333	2066.00	2055.00
334	2071.00	2060.00
335	2078.00	2067.00
336	2084.00	2072.00
337	2090.00	2079.00
338	2097.00	2086.00
339	2103.00	2091.00
340	2110.00	2098.00
341	2115.00	2103.00
342	2122.00	2110.00
343	2127.00	2115.00
344	2134.00	2122.00
345	2141.00	2129.00
346	2146.00	2134.00
347	2153.00	2141.00
348	2158.00	2146.00
349	2165.00	2153.00
350	2170.00	2159.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
1	39.00	39.00
2	48.00	47.00
3	62.00	62.00
4	77.00	75.00
5	90.00	90.00
6	105.00	104.00
7	119.00	119.00
8	123.00	123.00
9	134.00	132.00
10	143.00	141.00
11	152.00	152.00
12	159.00	158.00
13	168.00	168.00
14	179.00	177.00
15	185.00	185.00
16	192.00	191.00
17	201.00	201.00
18	209.00	207.00
19	218.00	218.00
20	225.00	224.00
21	236.00	234.00
22	242.00	240.00
23	252.00	251.00
24	258.00	257.00
25	269.00	267.00
26	275.00	273.00
27	285.00	284.00
28	291.00	290.00
29	302.00	300.00
30	311.00	309.00
31	318.00	317.00
32	327.00	326.00
33	335.00	333.00
34	344.00	342.00
35	351.00	350.00
36	360.00	359.00
37	368.00	366.00
38	377.00	375.00
39	384.00	383.00
40	393.00	392.00
41	401.00	399.00
42	411.00	408.00
43	417.00	416.00
44	428.00	425.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
45	434.00	432.00
46	444.00	441.00
47	450.00	449.00
48	461.00	458.00
49	467.00	465.00
50	477.00	474.00
51	485.00	482.00
52	494.00	491.00
53	501.00	498.00
54	510.00	507.00
55	519.00	516.00
56	527.00	524.00
57	536.00	533.00
58	543.00	540.00
59	552.00	549.00
60	560.00	557.00
61	567.00	564.00
62	575.00	572.00
63	584.00	581.00
64	591.00	588.00
65	600.00	597.00
66	608.00	605.00
67	617.00	614.00
68	624.00	621.00
69	633.00	630.00
70	641.00	638.00
71	650.00	647.00
72	657.00	654.00
73	666.00	663.00
74	674.00	671.00
75	681.00	677.00
76	690.00	687.00
77	698.00	693.00
78	707.00	704.00
79	714.00	710.00
80	723.00	720.00
81	731.00	726.00
82	740.00	737.00
83	747.00	743.00
84	756.00	753.00
85	764.00	759.00
86	773.00	770.00
87	780.00	776.00
88	789.00	786.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
89	797.00	792.00
90	807.00	803.00
91	813.00	809.00
92	824.00	819.00
93	830.00	825.00
94	840.00	836.00
95	846.00	842.00
96	857.00	852.00
97	864.00	858.00
98	870.00	866.00
99	881.00	875.00
100	887.00	882.00
101	897.00	891.00
102	903.00	899.00
103	914.00	908.00
104	920.00	915.00
105	930.00	924.00
106	938.00	932.00
107	947.00	941.00
108	954.00	948.00
109	963.00	957.00
110	971.00	965.00
111	980.00	974.00
112	987.00	981.00
113	996.00	990.00
114	1004.00	998.00
115	1013.00	1007.00
116	1020.00	1014.00
117	1029.00	1023.00
118	1037.00	1031.00
119	1044.00	1038.00
120	1053.00	1047.00
121	1061.00	1055.00
122	1070.00	1064.00
123	1077.00	1071.00
124	1086.00	1080.00
125	1094.00	1088.00
126	1103.00	1097.00
127	1110.00	1104.00
128	1119.00	1113.00
129	1127.00	1121.00
130	1136.00	1130.00
131	1143.00	1137.00
132	1152.00	1146.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
133	1160.00	1154.00
134	1169.00	1163.00
135	1176.00	1170.00
136	1187.00	1179.00
137	1193.00	1187.00
138	1203.00	1196.00
139	1209.00	1203.00
140	1217.00	1211.00
141	1226.00	1220.00
142	1233.00	1227.00
143	1242.00	1236.00
144	1250.00	1244.00
145	1260.00	1253.00
146	1266.00	1260.00
147	1277.00	1269.00
148	1283.00	1277.00
149	1293.00	1286.00
150	1299.00	1293.00
151	1310.00	1302.00
152	1316.00	1310.00
153	1326.00	1319.00
154	1334.00	1326.00
155	1343.00	1335.00
156	1350.00	1343.00
157	1359.00	1352.00
158	1367.00	1359.00
159	1376.00	1368.00
160	1383.00	1376.00
161	1392.00	1385.00
162	1400.00	1392.00
163	1407.00	1398.00
164	1416.00	1409.00
165	1424.00	1415.00
166	1433.00	1425.00
167	1440.00	1431.00
168	1449.00	1442.00
169	1457.00	1448.00
170	1466.00	1458.00
171	1473.00	1464.00
172	1482.00	1475.00
173	1490.00	1481.00
174	1499.00	1491.00
175	1506.00	1497.00
176	1515.00	1508.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
177	1523.00	1514.00
178	1532.00	1524.00
179	1539.00	1530.00
180	1548.00	1541.00
181	1556.00	1547.00
182	1566.00	1557.00
183	1572.00	1563.00
184	1580.00	1571.00
185	1589.00	1580.00
186	1596.00	1587.00
187	1605.00	1598.00
188	1613.00	1604.00
189	1622.00	1614.00
190	1629.00	1620.00
191	1640.00	1631.00
192	1646.00	1637.00
193	1656.00	1647.00
194	1662.00	1653.00
195	1673.00	1664.00
196	1679.00	1670.00
197	1689.00	1680.00
198	1695.00	1686.00
199	1706.00	1697.00
200	1713.00	1703.00
201	1722.00	1713.00
202	1730.00	1719.00
203	1739.00	1730.00
204	1746.00	1736.00
205	1755.00	1746.00
206	1763.00	1752.00
207	1769.00	1760.00
208	1779.00	1769.00
209	1787.00	1776.00
210	1796.00	1785.00
211	1803.00	1793.00
212	1812.00	1802.00
213	1820.00	1809.00
214	1829.00	1818.00
215	1836.00	1826.00
216	1845.00	1835.00
217	1853.00	1842.00
218	1862.00	1851.00
219	1869.00	1859.00
220	1878.00	1868.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
221	1886.00	1875.00
222	1895.00	1884.00
223	1902.00	1892.00
224	1911.00	1901.00
225	1919.00	1908.00
226	1928.00	1917.00
227	1935.00	1925.00
228	1943.00	1932.00
229	1952.00	1941.00
230	1959.00	1949.00
231	1968.00	1958.00
232	1976.00	1965.00
233	1985.00	1974.00
234	1992.00	1982.00
235	2001.00	1991.00
236	2009.00	1998.00
237	2018.00	2007.00
238	2025.00	2015.00
239	2036.00	2024.00
240	2042.00	2031.00
241	2052.00	2040.00
242	2058.00	2048.00
243	2069.00	2057.00
244	2075.00	2064.00
245	2085.00	2073.00
246	2093.00	2081.00
247	2102.00	2090.00
248	2109.00	2097.00
249	2115.00	2105.00
250	2126.00	2114.00
251	2132.00	2121.00
252	2142.00	2130.00
253	2148.00	2138.00
254	2159.00	2147.00
255	2166.00	2154.00
256	2175.00	2163.00
257	2183.00	2171.00
258	2192.00	2180.00
259	2199.00	2187.00
260	2208.00	2196.00
261	2216.00	2204.00
262	2225.00	2213.00
263	2232.00	2220.00
264	2241.00	2229.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
265	2249.00	2237.00
266	2258.00	2246.00
267	2265.00	2253.00
268	2274.00	2262.00
269	2282.00	2270.00
270	2291.00	2279.00
271	2298.00	2286.00
272	2306.00	2292.00
273	2315.00	2303.00
274	2322.00	2309.00
275	2331.00	2319.00
276	2339.00	2325.00
277	2348.00	2336.00
278	2355.00	2342.00
279	2364.00	2352.00
280	2372.00	2358.00
281	2381.00	2369.00
282	2388.00	2375.00
283	2397.00	2385.00
284	2405.00	2391.00
285	2415.00	2402.00
286	2421.00	2408.00
287	2432.00	2418.00
288	2438.00	2424.00
289	2448.00	2435.00
290	2454.00	2441.00
291	2465.00	2451.00
292	2471.00	2457.00
293	2478.00	2465.00
294	2489.00	2474.00
295	2495.00	2481.00
296	2505.00	2490.00
297	2511.00	2498.00
298	2522.00	2507.00
299	2528.00	2514.00
300	2538.00	2523.00
301	2544.00	2531.00
302	2555.00	2540.00
303	2562.00	2547.00
304	2571.00	2556.00
305	2579.00	2564.00
306	2588.00	2573.00
307	2597.00	2583.00
308	2607.00	2592.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
309	2613.00	2600.00
310	2624.00	2609.00
311	2630.00	2616.00
312	2640.00	2625.00
313	2646.00	2633.00
314	2657.00	2642.00
315	2666.00	2651.00
316	2673.00	2658.00
317	2682.00	2667.00
318	2690.00	2675.00
319	2699.00	2684.00
320	2706.00	2691.00
321	2715.00	2700.00
322	2726.00	2711.00
323	2732.00	2717.00
324	2742.00	2727.00
325	2748.00	2733.00
326	2759.00	2744.00
327	2766.00	2750.00
328	2775.00	2760.00
329	2783.00	2766.00
330	2792.00	2777.00
331	2801.00	2786.00
332	2808.00	2793.00
333	2817.00	2802.00
334	2825.00	2810.00
335	2834.00	2819.00
336	2841.00	2826.00
337	2850.00	2835.00
338	2861.00	2844.00
339	2868.00	2852.00
340	2877.00	2861.00
341	2885.00	2868.00
342	2894.00	2877.00
343	2901.00	2885.00
344	2910.00	2894.00
345	2919.00	2904.00
346	2927.00	2910.00
347	2936.00	2921.00
348	2943.00	2927.00
349	2952.00	2937.00
350	2960.00	2943.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

සුබෝපහෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
1	50.00	50.00
2	65.00	60.00
3	80.00	80.00
4	100.00	100.00
5	120.00	120.00
6	140.00	140.00
7	160.00	160.00
8	165.00	165.00
9	180.00	175.00
10	190.00	190.00
11	200.00	200.00
12	210.00	210.00
13	225.00	225.00
14	240.00	235.00
15	245.00	245.00
16	255.00	255.00
17	270.00	270.00
18	280.00	275.00
19	290.00	290.00
20	300.00	300.00
21	315.00	310.00
22	320.00	320.00
23	335.00	335.00
24	345.00	340.00
25	360.00	355.00
26	365.00	365.00
27	380.00	380.00
28	390.00	385.00
29	400.00	400.00
30	415.00	410.00
31	425.00	420.00
32	435.00	435.00
33	445.00	445.00
34	460.00	455.00
35	470.00	465.00
36	480.00	480.00
37	490.00	490.00
38	500.00	500.00
39	510.00	510.00
40	525.00	520.00
41	535.00	530.00
42	550.00	545.00
43	555.00	555.00
44	570.00	565.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
45	580.00	575.00
46	590.00	590.00
47	600.00	600.00
48	615.00	610.00
49	620.00	620.00
50	635.00	630.00
51	645.00	640.00
52	660.00	655.00
53	670.00	665.00
54	680.00	675.00
55	690.00	690.00
56	700.00	700.00
57	715.00	710.00
58	725.00	720.00
59	735.00	730.00
60	745.00	740.00
61	755.00	750.00
62	765.00	760.00
63	780.00	775.00
64	790.00	785.00
65	800.00	795.00
66	810.00	805.00
67	820.00	820.00
68	830.00	830.00
69	845.00	840.00
70	855.00	850.00
71	865.00	860.00
72	875.00	870.00
73	890.00	885.00
74	900.00	895.00
75	910.00	900.00
76	920.00	915.00
77	930.00	925.00
78	940.00	940.00
79	950.00	945.00
80	965.00	960.00
81	975.00	970.00
82	985.00	980.00
83	995.00	990.00
84	1010.00	1005.00
85	1020.00	1010.00
86	1030.00	1025.00
87	1040.00	1035.00
88	1050.00	1050.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
89	1060.00	1055.00
90	1075.00	1070.00
91	1085.00	1080.00
92	1100.00	1090.00
93	1105.00	1100.00
94	1120.00	1115.00
95	1130.00	1120.00
96	1140.00	1135.00
97	1150.00	1145.00
98	1160.00	1155.00
99	1175.00	1165.00
100	1180.00	1175.00
101	1195.00	1190.00
102	1205.00	1200.00
103	1220.00	1210.00
104	1225.00	1220.00
105	1240.00	1230.00
106	1250.00	1240.00
107	1260.00	1255.00
108	1270.00	1265.00
109	1285.00	1275.00
110	1295.00	1285.00
111	1305.00	1300.00
112	1315.00	1310.00
113	1330.00	1320.00
114	1340.00	1330.00
115	1350.00	1340.00
116	1360.00	1350.00
117	1370.00	1365.00
118	1380.00	1375.00
119	1390.00	1385.00
120	1405.00	1395.00
121	1415.00	1405.00
122	1425.00	1420.00
123	1435.00	1430.00
124	1450.00	1440.00
125	1460.00	1450.00
126	1470.00	1460.00
127	1480.00	1470.00
128	1490.00	1485.00
129	1500.00	1495.00
130	1515.00	1505.00
131	1525.00	1515.00
132	1535.00	1530.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
133	1545.00	1540.00
134	1560.00	1550.00
135	1570.00	1560.00
136	1580.00	1570.00
137	1590.00	1580.00
138	1605.00	1595.00
139	1610.00	1605.00
140	1620.00	1615.00
141	1635.00	1625.00
142	1645.00	1635.00
143	1655.00	1650.00
144	1665.00	1660.00
145	1680.00	1670.00
146	1690.00	1680.00
147	1700.00	1690.00
148	1710.00	1700.00
149	1725.00	1715.00
150	1730.00	1725.00
151	1745.00	1735.00
152	1755.00	1745.00
153	1770.00	1760.00
154	1780.00	1770.00
155	1790.00	1780.00
156	1800.00	1790.00
157	1810.00	1800.00
158	1820.00	1810.00
159	1835.00	1825.00
160	1845.00	1835.00
161	1855.00	1845.00
162	1865.00	1855.00
163	1875.00	1865.00
164	1890.00	1880.00
165	1900.00	1885.00
166	1910.00	1900.00
167	1920.00	1910.00
168	1930.00	1920.00
169	1940.00	1930.00
170	1955.00	1945.00
171	1965.00	1950.00
172	1975.00	1965.00
173	1985.00	1975.00
174	2000.00	1990.00
175	2010.00	1995.00
176	2020.00	2010.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

සුබෝපහෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
177	2030.00	2020.00
178	2040.00	2030.00
179	2050.00	2040.00
180	2065.00	2055.00
181	2075.00	2060.00
182	2090.00	2075.00
183	2095.00	2085.00
184	2105.00	2095.00
185	2120.00	2105.00
186	2130.00	2115.00
187	2140.00	2130.00
188	2150.00	2140.00
189	2160.00	2150.00
190	2170.00	2160.00
191	2185.00	2175.00
192	2195.00	2180.00
193	2210.00	2195.00
194	2215.00	2205.00
195	2230.00	2220.00
196	2240.00	2225.00
197	2250.00	2240.00
198	2260.00	2250.00
199	2275.00	2260.00
200	2285.00	2270.00
201	2295.00	2285.00
202	2305.00	2290.00
203	2320.00	2305.00
204	2330.00	2315.00
205	2340.00	2330.00
206	2350.00	2335.00
207	2360.00	2345.00
208	2370.00	2360.00
209	2380.00	2370.00
210	2395.00	2380.00
211	2405.00	2390.00
212	2415.00	2400.00
213	2425.00	2410.00
214	2440.00	2425.00
215	2450.00	2435.00
216	2460.00	2445.00
217	2470.00	2455.00
218	2480.00	2470.00
219	2490.00	2480.00
220	2505.00	2490.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
221	2515.00	2500.00
222	2525.00	2510.00
223	2535.00	2520.00
224	2550.00	2535.00
225	2560.00	2545.00
226	2570.00	2555.00
227	2580.00	2565.00
228	2590.00	2575.00
229	2600.00	2590.00
230	2610.00	2600.00
231	2625.00	2610.00
232	2635.00	2620.00
233	2645.00	2630.00
234	2655.00	2640.00
235	2670.00	2655.00
236	2680.00	2665.00
237	2690.00	2675.00
238	2700.00	2685.00
239	2715.00	2700.00
240	2720.00	2710.00
241	2735.00	2720.00
242	2745.00	2730.00
243	2760.00	2740.00
244	2765.00	2750.00
245	2780.00	2765.00
246	2790.00	2775.00
247	2800.00	2785.00
248	2810.00	2795.00
249	2820.00	2805.00
250	2835.00	2820.00
251	2840.00	2830.00
252	2855.00	2840.00
253	2865.00	2850.00
254	2880.00	2860.00
255	2890.00	2870.00
256	2900.00	2885.00
257	2910.00	2895.00
258	2920.00	2905.00
259	2930.00	2915.00
260	2945.00	2930.00
261	2955.00	2940.00
262	2965.00	2950.00
263	2975.00	2960.00
264	2990.00	2970.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
265	3000.00	2980.00
266	3010.00	2995.00
267	3020.00	3005.00
268	3030.00	3015.00
269	3040.00	3025.00
270	3055.00	3040.00
271	3065.00	3050.00
272	3075.00	3055.00
273	3085.00	3070.00
274	3095.00	3080.00
275	3110.00	3090.00
276	3120.00	3100.00
277	3130.00	3115.00
278	3140.00	3120.00
279	3150.00	3135.00
280	3160.00	3145.00
281	3175.00	3160.00
282	3185.00	3165.00
283	3195.00	3180.00
284	3205.00	3190.00
285	3220.00	3200.00
286	3230.00	3210.00
287	3240.00	3225.00
288	3250.00	3230.00
289	3265.00	3245.00
290	3270.00	3255.00
291	3285.00	3270.00
292	3295.00	3275.00
293	3305.00	3285.00
294	3320.00	3300.00
295	3325.00	3310.00
296	3340.00	3320.00
297	3350.00	3330.00
298	3360.00	3340.00
299	3370.00	3350.00
300	3385.00	3365.00
301	3390.00	3375.00
302	3405.00	3385.00
303	3415.00	3395.00
304	3430.00	3410.00
305	3440.00	3420.00
306	3450.00	3430.00
307	3460.00	3445.00
308	3475.00	3455.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
309	3485.00	3465.00
310	3500.00	3480.00
311	3505.00	3490.00
312	3520.00	3500.00
313	3530.00	3510.00
314	3540.00	3520.00
315	3555.00	3535.00
316	3565.00	3545.00
317	3575.00	3555.00
318	3585.00	3565.00
319	3600.00	3580.00
320	3610.00	3590.00
321	3620.00	3600.00
322	3635.00	3615.00
323	3640.00	3620.00
324	3655.00	3635.00
325	3665.00	3645.00
326	3680.00	3660.00
327	3690.00	3665.00
328	3700.00	3680.00
329	3710.00	3690.00
330	3720.00	3700.00
331	3735.00	3715.00
332	3745.00	3725.00
333	3755.00	3735.00
334	3765.00	3745.00
335	3780.00	3760.00
336	3790.00	3770.00
337	3800.00	3780.00
338	3815.00	3790.00
339	3825.00	3800.00
340	3835.00	3815.00
341	3845.00	3825.00
342	3860.00	3835.00
343	3870.00	3845.00
344	3880.00	3860.00
345	3890.00	3870.00
346	3900.00	3880.00
347	3915.00	3895.00
348	3925.00	3900.00
349	3935.00	3915.00
350	3945.00	3925.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

අධි සුබෝපහෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
1	80.00	80.00
2	100.00	90.00
3	120.00	120.00
4	150.00	150.00
5	180.00	180.00
6	210.00	210.00
7	240.00	240.00
8	250.00	250.00
9	270.00	260.00
10	290.00	280.00
11	300.00	300.00
12	320.00	320.00
13	340.00	340.00
14	360.00	350.00
15	370.00	370.00
16	380.00	380.00
17	400.00	400.00
18	420.00	410.00
19	440.00	440.00
20	450.00	450.00
21	470.00	470.00
22	480.00	480.00
23	500.00	500.00
24	520.00	510.00
25	540.00	530.00
26	550.00	550.00
27	570.00	570.00
28	580.00	580.00
29	600.00	600.00
30	620.00	620.00
31	640.00	630.00
32	650.00	650.00
33	670.00	670.00
34	690.00	680.00
35	700.00	700.00
36	720.00	720.00
37	740.00	730.00
38	750.00	750.00
39	770.00	770.00
40	790.00	780.00
41	800.00	800.00
42	820.00	820.00
43	830.00	830.00
44	860.00	850.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
45	870.00	860.00
46	890.00	880.00
47	900.00	900.00
48	920.00	920.00
49	930.00	930.00
50	950.00	950.00
51	970.00	960.00
52	990.00	980.00
53	1000.00	1000.00
54	1020.00	1010.00
55	1040.00	1030.00
56	1050.00	1050.00
57	1070.00	1070.00
58	1090.00	1080.00
59	1100.00	1100.00
60	1120.00	1110.00
61	1130.00	1130.00
62	1150.00	1140.00
63	1170.00	1160.00
64	1180.00	1180.00
65	1200.00	1190.00
66	1220.00	1210.00
67	1230.00	1230.00
68	1250.00	1240.00
69	1270.00	1260.00
70	1280.00	1280.00
71	1300.00	1290.00
72	1310.00	1310.00
73	1330.00	1330.00
74	1350.00	1340.00
75	1360.00	1350.00
76	1380.00	1370.00
77	1400.00	1390.00
78	1410.00	1410.00
79	1430.00	1420.00
80	1450.00	1440.00
81	1460.00	1450.00
82	1480.00	1470.00
83	1490.00	1490.00
84	1510.00	1510.00
85	1530.00	1520.00
86	1550.00	1540.00
87	1560.00	1550.00
88	1580.00	1570.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
89	1590.00	1580.00
90	1610.00	1610.00
91	1630.00	1620.00
92	1650.00	1640.00
93	1660.00	1650.00
94	1680.00	1670.00
95	1690.00	1680.00
96	1710.00	1700.00
97	1730.00	1720.00
98	1740.00	1730.00
99	1760.00	1750.00
100	1770.00	1760.00
101	1790.00	1780.00
102	1810.00	1800.00
103	1830.00	1820.00
104	1840.00	1830.00
105	1860.00	1850.00
106	1880.00	1860.00
107	1890.00	1880.00
108	1910.00	1900.00
109	1930.00	1910.00
110	1940.00	1930.00
111	1960.00	1950.00
112	1970.00	1960.00
113	1990.00	1980.00
114	2010.00	2000.00
115	2030.00	2010.00
116	2040.00	2030.00
117	2060.00	2050.00
118	2070.00	2060.00
119	2090.00	2080.00
120	2110.00	2090.00
121	2120.00	2110.00
122	2140.00	2130.00
123	2150.00	2140.00
124	2170.00	2160.00
125	2190.00	2180.00
126	2210.00	2190.00
127	2220.00	2210.00
128	2240.00	2230.00
129	2250.00	2240.00
130	2270.00	2260.00
131	2290.00	2270.00
132	2300.00	2290.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
133	2320.00	2310.00
134	2340.00	2330.00
135	2350.00	2340.00
136	2370.00	2360.00
137	2390.00	2370.00
138	2410.00	2390.00
139	2420.00	2410.00
140	2430.00	2420.00
141	2450.00	2440.00
142	2470.00	2450.00
143	2480.00	2470.00
144	2500.00	2490.00
145	2520.00	2510.00
146	2530.00	2520.00
147	2550.00	2540.00
148	2570.00	2550.00
149	2590.00	2570.00
150	2600.00	2590.00
151	2620.00	2600.00
152	2630.00	2620.00
153	2650.00	2640.00
154	2670.00	2650.00
155	2690.00	2670.00
156	2700.00	2690.00
157	2720.00	2700.00
158	2730.00	2720.00
159	2750.00	2740.00
160	2770.00	2750.00
161	2780.00	2770.00
162	2800.00	2780.00
163	2810.00	2800.00
164	2830.00	2820.00
165	2850.00	2830.00
166	2870.00	2850.00
167	2880.00	2860.00
168	2900.00	2880.00
169	2910.00	2900.00
170	2930.00	2920.00
171	2950.00	2930.00
172	2960.00	2950.00
173	2980.00	2960.00
174	3000.00	2980.00
175	3010.00	2990.00
176	3030.00	3020.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක දිනය - 2025 ජූලි 04

අධි සුබෝපහෝගී සේවා ගාස්තු වක්‍රය

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
177	3050.00	3030.00
178	3060.00	3050.00
179	3080.00	3060.00
180	3100.00	3080.00
181	3110.00	3090.00
182	3130.00	3110.00
183	3140.00	3130.00
184	3160.00	3140.00
185	3180.00	3160.00
186	3190.00	3170.00
187	3210.00	3200.00
188	3230.00	3210.00
189	3240.00	3230.00
190	3260.00	3240.00
191	3280.00	3260.00
192	3290.00	3270.00
193	3310.00	3290.00
194	3320.00	3310.00
195	3350.00	3330.00
196	3360.00	3340.00
197	3380.00	3360.00
198	3390.00	3370.00
199	3410.00	3390.00
200	3430.00	3410.00
201	3440.00	3430.00
202	3460.00	3440.00
203	3480.00	3460.00
204	3490.00	3470.00
205	3510.00	3490.00
206	3530.00	3500.00
207	3540.00	3520.00
208	3560.00	3540.00
209	3570.00	3550.00
210	3590.00	3570.00
211	3610.00	3590.00
212	3620.00	3600.00
213	3640.00	3620.00
214	3660.00	3640.00
215	3670.00	3650.00
216	3690.00	3670.00
217	3710.00	3680.00
218	3720.00	3700.00
219	3740.00	3720.00
220	3760.00	3740.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
221	3770.00	3750.00
222	3790.00	3770.00
223	3800.00	3780.00
224	3820.00	3800.00
225	3840.00	3820.00
226	3860.00	3830.00
227	3870.00	3850.00
228	3890.00	3860.00
229	3900.00	3880.00
230	3920.00	3900.00
231	3940.00	3920.00
232	3950.00	3930.00
233	3970.00	3950.00
234	3980.00	3960.00
235	4000.00	3980.00
236	4020.00	4000.00
237	4040.00	4010.00
238	4050.00	4030.00
239	4070.00	4050.00
240	4080.00	4060.00
241	4100.00	4080.00
242	4120.00	4100.00
243	4140.00	4110.00
244	4150.00	4130.00
245	4170.00	4150.00
246	4190.00	4160.00
247	4200.00	4180.00
248	4220.00	4190.00
249	4230.00	4210.00
250	4250.00	4230.00
251	4260.00	4240.00
252	4280.00	4260.00
253	4300.00	4280.00
254	4320.00	4290.00
255	4330.00	4310.00
256	4350.00	4330.00
257	4370.00	4340.00
258	4380.00	4360.00
259	4400.00	4370.00
260	4420.00	4390.00
261	4430.00	4410.00
262	4450.00	4430.00
263	4460.00	4440.00
264	4480.00	4460.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
265	4500.00	4470.00
266	4520.00	4490.00
267	4530.00	4510.00
268	4550.00	4520.00
269	4560.00	4540.00
270	4580.00	4560.00
271	4600.00	4570.00
272	4610.00	4580.00
273	4630.00	4610.00
274	4640.00	4620.00
275	4660.00	4640.00
276	4680.00	4650.00
277	4700.00	4670.00
278	4710.00	4680.00
279	4730.00	4700.00
280	4740.00	4720.00
281	4760.00	4740.00
282	4780.00	4750.00
283	4790.00	4770.00
284	4810.00	4780.00
285	4830.00	4800.00
286	4840.00	4820.00
287	4860.00	4840.00
288	4880.00	4850.00
289	4900.00	4870.00
290	4910.00	4880.00
291	4930.00	4900.00
292	4940.00	4910.00
293	4960.00	4930.00
294	4980.00	4950.00
295	4990.00	4960.00
296	5010.00	4980.00
297	5020.00	5000.00
298	5040.00	5010.00
299	5060.00	5030.00
300	5080.00	5050.00
301	5090.00	5060.00
302	5110.00	5080.00
303	5120.00	5090.00
304	5140.00	5110.00
305	5160.00	5130.00
306	5180.00	5150.00
307	5190.00	5170.00
308	5210.00	5180.00

ගාස්තු අවස්ථාව	වර්තමාන ගාස්තුව (රු.)	නව ගාස්තුව (රු.)
309	5230.00	5200.00
310	5250.00	5220.00
311	5260.00	5230.00
312	5280.00	5250.00
313	5290.00	5270.00
314	5310.00	5280.00
315	5330.00	5300.00
316	5350.00	5320.00
317	5360.00	5330.00
318	5380.00	5350.00
319	5400.00	5370.00
320	5410.00	5380.00
321	5430.00	5400.00
322	5450.00	5420.00
323	5460.00	5430.00
324	5480.00	5450.00
325	5500.00	5470.00
326	5520.00	5490.00
327	5530.00	5500.00
328	5550.00	5520.00
329	5570.00	5530.00
330	5580.00	5550.00
331	5600.00	5570.00
332	5620.00	5590.00
333	5630.00	5600.00
334	5650.00	5620.00
335	5670.00	5640.00
336	5680.00	5650.00
337	5700.00	5670.00
338	5720.00	5690.00
339	5740.00	5700.00
340	5750.00	5720.00
341	5770.00	5740.00
342	5790.00	5750.00
343	5800.00	5770.00
344	5820.00	5790.00
345	5840.00	5810.00
346	5850.00	5820.00
347	5870.00	5840.00
348	5890.00	5850.00
349	5900.00	5870.00
350	5920.00	5890.00

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

සිසු සැරිය පාසැල් බස් රථ සේවාව

ගාස්තු අවස්ථාව	සාමාන්‍ය ගාස්තුව	භාග ගාස්තුව	1/4 ගාස්තුව		ගාස්තු අවස්ථාව	සාමාන්‍ය ගාස්තුව	භාග ගාස්තුව	1/4 ගාස්තුව
1	27.00	14.00	7.00		52	360.00	180.00	90.00
2	35.00	18.00	9.00		53	365.00	183.00	91.00
3	45.00	23.00	11.00		54	372.00	186.00	93.00
4	55.00	28.00	14.00		55	379.00	190.00	95.00
5	66.00	33.00	17.00		56	384.00	192.00	96.00
6	76.00	38.00	19.00		57	391.00	196.00	98.00
7	86.00	43.00	22.00		58	396.00	198.00	99.00
8	90.00	45.00	23.00		59	403.00	202.00	101.00
9	97.00	49.00	24.00		60	408.00	204.00	102.00
10	104.00	52.00	26.00		61	413.00	207.00	103.00
11	111.00	56.00	28.00		62	419.00	210.00	105.00
12	116.00	58.00	29.00		63	425.00	213.00	106.00
13	123.00	62.00	31.00		64	431.00	216.00	108.00
14	130.00	65.00	33.00		65	438.00	219.00	110.00
15	135.00	68.00	34.00		66	443.00	222.00	111.00
16	140.00	70.00	35.00		67	450.00	225.00	113.00
17	147.00	74.00	37.00		68	455.00	228.00	114.00
18	152.00	76.00	38.00		69	462.00	231.00	116.00
19	159.00	80.00	40.00		70	467.00	234.00	117.00
20	164.00	82.00	41.00		71	474.00	237.00	119.00
21	171.00	86.00	43.00		72	479.00	240.00	120.00
22	176.00	88.00	44.00		73	486.00	243.00	122.00
23	183.00	92.00	46.00		74	491.00	246.00	123.00
24	189.00	95.00	47.00		75	496.00	248.00	124.00
25	195.00	98.00	49.00		76	503.00	252.00	126.00
26	201.00	101.00	50.00		77	509.00	255.00	127.00
27	208.00	104.00	52.00		78	515.00	258.00	129.00
28	213.00	107.00	53.00		79	521.00	261.00	130.00
29	220.00	110.00	55.00		80	528.00	264.00	132.00
30	227.00	114.00	57.00		81	533.00	267.00	133.00
31	232.00	116.00	58.00		82	540.00	270.00	135.00
32	239.00	120.00	60.00		83	545.00	273.00	136.00
33	244.00	122.00	61.00		84	552.00	276.00	138.00
34	251.00	126.00	63.00		85	557.00	279.00	139.00
35	256.00	128.00	64.00		86	564.00	282.00	141.00
36	263.00	132.00	66.00		87	569.00	285.00	142.00
37	268.00	134.00	67.00		88	576.00	288.00	144.00
38	275.00	138.00	69.00		89	581.00	291.00	145.00
39	280.00	140.00	70.00		90	588.00	294.00	147.00
40	287.00	144.00	72.00		91	593.00	297.00	148.00
41	292.00	146.00	73.00		92	600.00	300.00	150.00
42	299.00	150.00	75.00		93	605.00	303.00	151.00
43	304.00	152.00	76.00		94	612.00	306.00	153.00
44	311.00	156.00	78.00		95	617.00	309.00	154.00
45	317.00	159.00	79.00		96	624.00	312.00	156.00
46	323.00	162.00	81.00		97	630.00	315.00	158.00
47	329.00	165.00	82.00		98	635.00	318.00	159.00
48	336.00	168.00	84.00		99	642.00	321.00	161.00
49	341.00	171.00	85.00		100	647.00	324.00	162.00
50	348.00	174.00	87.00		101	654.00	327.00	164.00
51	353.00	177.00	88.00		102	659.00	330.00	165.00